

දුරකථන) 0112669192 ,0112675011
තොலෙපේෂී) 0112698507 , 0112694033
Telephone) 0112675449 .0112675280

ନାମେଟ୍) 0112693866
ପେକଣ୍ଟ) 0112693869
Fax) 0112692913

விடையின் முகவரி)postmaster@health.gov.lk
மின்னஞ்சல் முகவரி
e-mail)

වෙබ්ඩ්විලය) www.health.gov.lk
இணையத்தளம்)
website)



**සුවසිරිපාය
SUWASIRIPAYA**

தாலை அங்கை)
 எண்டு இல)
 My No.) CF/EXG/03/2020
 குலம் அங்கை)
 உடமது இல)
 Your No. :)
 தினம்)
 திகதி) 2021/01/..ஓ. 6
 Date)

പോട്ട വകുലേംബ ലിപി അംക :- 02 - 05 12021

පලාත් සොබඡ ලේකම්වරයෝ,
 නියෝජන අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකා ප්‍රතික රෝහල,
 පලාත් සොබඡ දේව) අධ්‍යක්ෂවරයෝ,
 රේඛිය අමාත්‍යාංශ යටතට ගැනෙන සියලුම රෝහල් අධ්‍යක්ෂවරයෝ,
 ප්‍රදේශීය සොබඡ දේව) අධ්‍යක්ෂවරයෝ,
 අදාළ ආයතන ප්‍රධානී වෙත.

සොබඩ අමාත්‍යාංශයේ කළමනාකරණ සභාගාර තාක්ෂණික නොවන බණ්ඩ – 2 දේශී) ගණය MN – 1 – 2006 (ල්)
වැටුප් පරිමානය නියම කර ඇති තහවුරු සඳහා වන ගෙවන කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය
2020 (ලෙවන වාර්ය)

සොයුන් අමාත්‍යාංශයේ කළමනාකරණ සභකාර තාක්ෂණික නොවන බත්ත්ච - 2 ගේ(ව) ගණය MN - 1 - 2006 (ඒ) වැටුප් පරිමානය නියමකර ඇති තහනුරු සඳහ I ග්‍රේනීයට උසක් වී වසර 05 ක් ඇතුළත සමත් වියයිත තෙවන කාර්යක්ෂමතා කිහිප්පූම් පරීක්ෂණය 2021/03/13 දින කිහිල, ඉංග්‍රීසි හා දෙමළ මධ්‍යවලින් පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. විභාගය පවත්වනු ලබන ස්ථානය හා මෙවැව ප්‍රවේශ පත්‍රයේ සඳහන් ක්රත්ත පැහැ.

02. സംസ്കരണം

මෙම විනාගයට අයදුම්කළ නැක්සේ සොබඡ අමාත්‍යන්ගේ කළමනාකරණ සහකාර නැක්ෂණික නොවන බිංධී – 2 සේවී) ගණය MN – 1 – 2006 (ඒ) වැටුප් පරිමාතුය නියමකර ඇති තහතුරක (තිවාක පාලක / තිවාක පාලක), වාප්පු ක්ෂේත්‍ර නිලධාරී, ආනාර නිරීක්ෂික), පිළිගැනීමේ නිලධාරී, එවුට ලිපිකාරීන්, පැය එත්තන් ක්ෂේත්‍ර සහකාර, වෙවැඳු සැපයීම් සහකාර, සහත්ව ජ්‍යෙක් පාලක (වැටුලීම්)) I ග්‍රේනියේ පත්වීමක් ලබාසිටින නිලධාරීන්ට නා පහත 03 වන පේදයේ සඳහන් විධිවිධාන පරිදි මෙහෙක් මෙම විනාගය ස්ථිපර්තු නොකළ නිලධාරීන්ට පමණි.

03. කුරුයක්ෂමතා කුඩාමේ පරික්ෂණයන්ගෙන් නිලහස් කිරීම

සෞඛ්‍ය පොළුවෙන් සහ දේශීය වෙළඳප කේටිව අමාත්‍යාංශය ලේකම් මේල්ගේ පොදු වනුලේඛ ලිපි අංක 02-90/2015 (II) න් 2015.12.23 දිනතේ ලිපියෙහි සඳහන් විධිවිධාන අනුව තෙවන කාර්යක්ෂමතා කඩුම් විහාරයෙන් තිබූ හෝ කරන ලද නිලධාරීන් අයදුම් කිරීම ප්‍රචාර කොට්ඨාස නොවේ.

සයු. : .2020/12/31 දිනට I ශේෂීයට පත්කර, අදාළ පත්වීම් මිපිය ලබා ඇති තිලඩිරින්ගේ අයදුම්පත් පමණක් මා වෙත එවැමට කටයුතු කරන්න

04. අයදුම්පත්

මෙම වතුලේඛ ලිපිය අවකාශයේ දක්වා ඇති ආකෘතිය අනුව අයදුම්කරුවන් විසින් සහක් කරගෙනයුතු අයදුම්පත් ආයතන ප්‍රධානීය මගින්, කොළඹ 10, පුරුෂ බද්දෝගම විමලවාග නිම් මාවත, අංක 385, "සුවසිරිපාය" සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (විනාග) වෙත 2021/02/13 දින හෝ රට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. සෑම අයදුම්පතකම දක්වා ඇති තොරතුරු තිවරය බව ආයතන ප්‍රධානීය විසින් සහකික කර තිබිය යුතුය. තම අයදුම්පත සමඟ රාජකාරී ලිපිනය හෝ පොදුගලික ලිපිනය ලියන ලද රු.45.00 ක් වටිනා මුද්දර අභ්‍යන්තර 9x4 ප්‍රමාණයේ ලිපුම් කවර 02ක් ද එවිය යුතුය. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත්ද, අකම්පුර්තු හෝ වර්දි සහිත වන අයදුම්පත්ද නවත දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

සැයු. : ආදුර්ය අයදුම්පතගෙනි ආකෘතියට අනුව, අයදුම්පතුය A4 කඩුකියක පලමු පිටුවේ අංක 01 සිට 05 දක්වාගේ දෙවන පිටුවේ අංක 06 සිට 09 දක්වාන් සහක් කළයුතුය. ඉහත ආකෘතියට අනුකූල තොවන සියලුම අයදුම්පතු නවත දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

05. විනාග ගැස්තු

- I. විනාගයට පලමු වරට ඉදිරිපත් වන අයදුම්කරුවන් විනාග ගැස්තුවලින් නිදහස් කරනු ලැබේ. අනෙකුත් අයදුම්කරුවන් එක් විෂයකට රු. 25/- බැඟින් අවලංගු තොකල මුද්දර අයදුම් පත්‍රයේ අලවා තමන්ගේ අත්සන හා දිනය යොදා අවලංගු කළයුතුය.
- II. කිසිදු කරනුක් මත මෙයේ ගෙවන ලද විනාග ගැස්තු වෙනත් විනාගයක් සඳහා මාරු කිරීමක් හෝ ආපසු ගෙවීමක් කිසුකරනු තොලැබේ.

06. විනාගයට අයදුම්කර ගැනීම.

- I. පිළිගත් අයදුම්පත් සඳහා අපේක්ෂකයන්ට ප්‍රවේශපත් නිකුත් කරනු ලැබේ. එම ප්‍රවේශපත් තියුම්ත පරිදි සම්පුර්තු කර විනාග ගාලුයේ විනාග ගාලුයේ විනාගයට පෙනී කිරීමට ඉඩිදෙනු තොලැබේ.
- II. විනාග අපේක්ෂක/අපේක්ෂකාවන් විසින් විනාග ගාලුව තුළදී විනාග ගාලුයේ විනාගයට ස්වකිය අනින්ෂනාවය තහවුරු කළයුතුය. ඒ සඳහා පහත දැක්වෙන ලියකියටිල් අතුරින් එකක් ඉදිරිපත් කළයුතුය.
 - (ආ) පාරික භැඳුනුම්පත
 - (ඇ) සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ රට අදාළ ආයතනයක් මගින් විධිමත් ලෙස නිකුත්කරන ලද භැඳුනුම්පත
 - (ඇ) වලංගු රියදුරු බලපත්‍රය
 - (ඇ) වලංගු විදේශ ගමන් බලපත්‍රය

07. විනාග පරිපාටිය

මෙම විනාගය කරය විශේෂීන දැනුම යනුවෙන් එක් රවනා ප්‍රයෝගින් සමන්විත වන අතර එය කාර්යාල කුම, මුදල් රෙගුලකී, පරිගණක පරීක්ෂණය හා විශය දැනුම යනුවෙන් කොටස 04 කින් යුතුකි වේ. මෙම ප්‍රයෝග ඉහත සඳහන් විනාග පටිපාටියට අනුව සෑම කොටසකින්ම ප්‍රයෝග 02 බැඟින් ප්‍රයෝග 08 කින් සමන්විත වේ. මුළු ලකුණු 100 කි. සමත් විම සඳහා අවම වශයෙන් ලකුණු 40ක් බ්‍රාගත යුතුය. කාලය පැය 02 කි. සෑම කොටසකටම වෙන වෙනම කඩුකිවල පිළිතුරු සැපයිය යුතුයි. මින් එක් කොටසකින් අවම වශයෙන් එක් ප්‍රයෝගක් අනිවාර්ය වන පරිදි ඕනෑම ප්‍රයෝග 5කට පිළිතුරු සැපයිය යුතුය

08. විෂය නිරදේශ මාලාව

කාර්ය විශේෂීත දැනුම ප්‍රශ්න පත්‍රය

මෙම ප්‍රශ්න පත්‍රය A සිට D දක්වා සඳහන් විෂය කරනු වලින් සමන්වීත වේ

A කාර්යාල කුම

ආයතන කංගුහණයේ පහත පරිවිෂේෂ මත සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රේඛ මත කැසෙයේ:-

❖ ආයතන කංගුහණයේ පහත සඳහන් පරිවිෂේෂ

| | | | |
|--------|---------------|---|-----------------------------------|
| VII | වැනි පරිවිෂේෂ | - | වැටුප් |
| XII | වැනි පරිවිෂේෂ | - | නිවායු |
| XIII | වැනි පරිවිෂේෂ | - | දුම්රිය බලපත් |
| XIV | වැනි පරිවිෂේෂ | - | දිවයින අනුළත රාජකාරී |
| XXIV | වැනි පරිවිෂේෂ | - | වැටුප්, ණය සහ අන්තිකාරම් |
| XXVII | වැනි පරිවිෂේෂ | - | මිශ්‍ය ගනුදෙනු කිරීමේ මාර්ග |
| XXVIII | වැනි පරිවිෂේෂ | - | පරිපාලන කාර්ය පරිපාටිය සහ විධි |
| XXXII | වැනි පරිවිෂේෂ | - | දේශපාලන අයිතිවාසිකම් තුළුත් විදිම |
| XLVII | වැනි පරිවිෂේෂ | - | සාමාන්‍ය හැකිරීම හා විනය |

❖ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රේඛ :-

| | | | |
|------|----------------|---|--|
| III | වැනි පරිවිෂේෂය | - | පත් කිරීම් |
| V | වැනි පරිවිෂේෂය | - | රජයේ සේවයට පත් කරනු ලබාමට නුහුදු තහනැන්නා |
| VI | වැනි පරිවිෂේෂය | - | පත් කිරීම් කෙරෙන් බලපාන නියමයන් හා කොන්දේසි |
| VII | වැනි පරිවිෂේෂය | - | පත් කිරීම් වලදී අනුගමනය කළයුතු පරිපාටිය |
| VIII | වැනි පරිවිෂේෂය | - | පරිවාස කාලය වැඩ බලුමේ කාලය හා පත්වීම ස්විර කිරීම |
| XIV | වැනි පරිවිෂේෂය | - | පත්වීම අවසන් කිරීම හා රජයේ සේවයෙන් ඉල්ලා ඇස්වීම |
| XV | වැනි පරිවිෂේෂය | - | තනතුර අනෙකර යාම |

B මුදල් රෙගුලයි කංගුහණයේ පහත සඳහන් පරිවිෂේෂ

| | | | |
|-----|----------|---|---|
| I | පරිවිෂේෂ | - | වියදුම් හා ආදායම් අයේනම්න්තා |
| II | පරිවිෂේෂ | - | වියදුම්, අන්තරු දැමීම, ආපසු ගෙවීම ආදිය සඳහා අධිකාරී බලය |
| III | පරිවිෂේෂ | - | මුදල් පාලනය හා ගෙවුම් ගත කළ හැකි විම |
| IV | පරිවිෂේෂ | - | ලංකාම් |
| V | පරිවිෂේෂ | - | ගෙවීම් |

❖ රජයේ ප්‍රසාද ප්‍රකාශන ත්‍රියාවලය

C පරිගණක පරික්ෂණය :-

පහත හැකියාවන් අයදුම්කරුවන් සතුව තිබේදයි පරීක්ෂා කිරීම මෙම පරික්ෂණයේ අරමුණ වේ.

තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික සංකීර්ණ

(අ) පරිගණකයේ මූලික කොටස් හා එවායේ වැදගත්කම

(ආ) දුඩාග හා මුදුකාග

i. පද්ධති මුදුකාග - උදා :- මෙහෙයුම් පද්ධති (Operating System)

ii. හාවිත මුදුකාග

මේ යටෙන් බ්ලාපොරොත්තු වන දැනුම හා කුකළතා

- (අ) පරිගණකයක් කුමානුකූලව පන් ගැනීමේ හා ක්‍රියා විරෝධ කිරීම
- (ආ) පරිගණක තැබෝක පරිගණක ගොනු රාකී (Directory) හා පරිගණක ගොනු (Files) පිහිටි ආකාරය
- (ඇ) පරිගණක ගොනු රාකී අවශ්‍ය අභිජනනය කිරීම, එම ගොනු රාකියක අවශ්‍ය ගොනුවක් අරුණුවා ගොනු පැහැදුම් (Delete) පිටපත් කිරීම (Copy), පිටපත් කළ ගොනු වෙනත් ගොනු රාකියක අනුල් කිරීම ගොනුවක් එක් ගොනු රාකියකින් තවත් ගොනු රාකියකට ගෙන යාම (Move), නම වෙනත් කිරීම ගොනුවක් එක් ගොනු රාකියකින් තවත් ගොනු රාකියකට ගෙන යාම (Rename).
- (ඇ) ගොනු රාකියක ආධිංගු ගොනු සංඛ්‍යාව, ගොනුවක විශාලත්වය, ගොනුවක් විවිධ කිරීමට අවශ්‍ය ගොනු රාකියක ආධිංගු ගොනු සංඛ්‍යාව, ගොනුවක විශාලත්වය, ගොනුවක් විවිධ කිරීමට අවශ්‍ය මසුදකාංග, එය ආරම්භ කළ තේ යාවත් කාලීන කළ දිනය පිළිබඳ නොරතුරු සොයා ගැනීම.
- (ඊ) මසුදකාංගයක් නවත යැකිවීම (Format)

D විශය දැනුම :-

තනතුරට අදාළ රාජකාරී පිළිබඳ විශයානුවාද කරනු ඇතුළු ආගුරෙන් මෙම ප්‍රේන් ප්‍රාය යැකියේ වේ.

09. විභාග සම්බන්ධ රේඛලාකී අනුගමනය කිරීම

අපේක්ෂකයින් විසින් වෙනත් අපේක්ෂකයෙකුගේ උත්තර ප්‍රායකින් හෝ කුමන හෝ පොනකින් හෝ ක්‍රමය ආකාරයක සටහන් සහිත කොළයාකින් හෝ වෙනත් කිසිවකින් හෝ ගෙන බ්ලා උත්තර ලිවීම තහනමිය. වෙනත් අපේක්ෂකයෙකුගේ උත්තර ප්‍රාය දෙය බැලුමද නොකළ යුතුය. එසේම වෙනත් අයදුම්කරුවෙකුට උදවී කිරීමෙන් හෝ වෙනත් උත්තර ප්‍රාය දෙය බැලුමද නොකළ යුතුය. එහිමත් වැළැකි සිටිය යුතුය. තවද ජ්‍යෙෂ්ඨ දුරකථන හා ඒ හා අයදුම්කරුවෙකුගේ හෝ පුද්ගලයෙකුගේ උදවී ලබා ගැනීමෙන්ද වැළැකි සිටිය යුතුය. තවද ජ්‍යෙෂ්ඨ දුරකථන හා ඒ හා සමාන සහ්තිවේදන හා විද්‍යුත් උපකරණය හාවතා කිරීමෙන් වැළැකි සිටිය යුතුය. මෙම නිරි කඩකරනු ලබන විනිම අපේක්ෂකයෙකු දුමුවම් ලංඡලට යටත් වනු ඇතේ.

10. කරනුකර මෙම වකුලේබයේ ආධිංගු දැ ඔබ ආයතනයේ නියුතු අදාළ නිලධාරීන්ගේ දැනුගතීමට සළය්වන්න. මෙම නොරතුරු www.health.gov.lk වෙති අඩවියේද අනුලත් කර ඇතේ.

කැසු : මෙම වකුලේබයේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි නිවේදනයන්හි පාඨ අතර යම් අනුකූලතාවයක් මතුවානු සිංහල මාධ්‍ය විභාග නිවේදනය බලපෑවෙන්වේ.

දු. එ. එස්. එම් සිංහ කුමාර
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II
ලේකම් වෙනුවට
සොබඩ අමාත්‍යාංශය

දු. එ. එස්. එම් සිංහ කුමාර
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) 02
සොබඩ අමාත්‍යාංශය,
"සුවසිරපාය"
කොළඹ 10

ଅଧ୍ୟାତ୍ମିକ ପରିଚୟ

සොබින අමාත්‍යාංශයේ කළමනාකරණ සභකාර තාක්ෂණීක තොට්ට බිත්ති - 2 දෙවා ගණය MN - 1 - 2006 (ලි) වැටුප පරිමාවය
නියම කර ඇති තහනතුරු සඳහා වන තොට්ට කාර්යක්ෂමතා ක්‍රිඩ්‍රම්පාල පරික්ෂණය - 2020 (දෙවන වාරය)

- 01** (எ) (i) அயல்திகரதே கணிப்புற்று நம (கீ-நலை) :

- (ii) අයදුම්කරුගේ සම්පූර්ණ නම (ඉංග්‍රීසි කැපිටල් අකුරින්) :

- (iii) මූලකුරු සමග නම (සිංහලෙන්) :

- (iv) මුලකරු සමග නම (ඉංග්‍රීසි කැපිටල් අකුරින්)

- (എ) (i) തന്നെയാണ് :.....

- (ii) 1 ഭേദിയായ അം കല/ഉക്ക് കല/അംഗരുന്നതായ കല ദിനയ് :-

ଲିପି ଅଂକଟ୍ୟ :-

- (iii) දැනට ලබන වාර්ෂික වැටුප :-

- (iv) புதிக் கடைக்குமிகுபர் அங்கீய :-

ANSWER The answer is 1000.

- (v) ජ්‍යෙෂ්ඨ දුරකථන අංකය :-

- 02 (၃) သေခါန ဒေသ ဒေသလိပ် စာရင် အုပ်စုများ (အိမ်လောက်) :-

(ഉംഗിക്കയേൻ) :-

- (ආ) එය අයත් දියුණුක්කය :-

- (୧୮) ମେଲିମ ପ୍ରାଚୀନତାରେ ଅଳ୍ପକୁ ଲିଖିଛେ

සිංහල සිනමාව

- (iv) கூடார் காலில் நிதி எடுத்த பலர் :-.....

- (ඉ) විනාග ප්‍රවේශ පැටුය එවිම සඳහා පැහැදිලිව ලිපිනය ලියන ලද 9" X 4" ප්‍රමාණයේ රු 45.00 ක මුදලට
පෙනු ලිඛිත කිරී යුතු නො ඇති අයිතිවාසිකම් ප්‍රමාණය ලද්දේ?

- 03 (x) (i) තැපෑල තිබුනය (කිංහමලේ)

- (iii) නැවුම් විනිහය (ගැඹුම් කළුවල් අතරින්)

94. සිංහල මධ්‍ය සිංහල මාධ්‍යම (තිංතුරු / දෙමළ ඉංග්‍රීසි)

१५. (२) वैद्य गवीनि राजा विजयाचार्य कोहति द्वितीयें?

- මින්න වැඩි විවිධ පාඨ විභාග තොරතුරු නම් මූල්‍ය පෙන්වන විටියි?

ଓଡ଼ିଆ ଲୋକି

06. අයදුම්කරුගේ සහතිකය

මෙයේ දැනුම හා විශ්වාසය පරිදි, මෙම අයදුම්පූරුයේ සඳහන් කර ඇති තොරතුරු සහස බවත්, මෙම විනාශයට මා පෙනී සිටින්නේ ප්‍රච්ච වනාවට බවිත් විනාශ ගාස්තු ගෙවීම අනවශ්‍ය බවත්/ ප්‍රච්ච වරට තොවන බවිත් රු.25.00 ක් වටිනා මුද්දර අලවා ඇති බවත් මෙම අයදුම්පූරුයට මා විසින් අලවා ඇති මුද්දර අවලංගු කිරීමට පෙර වලංගු වූ පාවිච්ච තොකරන ලද මුද්දර බවත් ප්‍රකාශ කරමි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විනාශ පිළිබඳව පනවා ඇති නිතිරේඛවලට එකතුව සූයාකිරීමටත්, මෙම විනාශය පිළිබඳ ව්‍යවස්ථාව අනුව මා තුළුදුස්සකු බව පෙනී ගියහොත් මෙයේ විනාශපේක්ෂකත්වය අවලංගු කිරීමට ගනු ලබන කවර හෝ තිරණයකට මම එකතුවන බවත් සහතික කරමි.

දිනය

අයදුම්කරුගේ අත්සන

07. පොදුගලික ලිපිගොනු හාර විශය නිලධාරියාගේ සහතිකය

මෙම අයදුම්පත බාරගන්නා අවසාන දිනයට පෙර මා වෙත බාරදුන් බවත්, පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරුවලට අනුව හා අයදුම්කරු විසින් නිවැරදිව මෙම අයදුම්පත සම්පූර්ණකර ඇති බවත්, මෙම අයදුම්පතේ පිටපතක් පොදුගලික ලිපි ගොනුවට ගොනුකළ බවත් සහතික කරමි.

දිනය

නම සහ අත්සන

08. ආයතන ප්‍රධානීයාගේ සහතිකය

.....මගතා / මගත්මිය / මෙනෙවිය
නිලධාරියෙකු වගයෙන් මෙම ආයතනයේ සේවය කරන බවත් අයදුම්පූරුයෙහි දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපි ගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මෙම විනාශයට පෙනී සිටීමට ඔහුට/අයට සුදුසුකම් ඇති බවත් මෙම විනාශයට පෙනී සිටින්නේ ප්‍රච්ච වනාවට වන /තොවන බවටද රු.25.00 ක් වටිනා මුද්දර මෙම මුද්දර අයදුම්පූරුයට අලවා ඇති බවද/මුද්දර ඇවුමට අනවශ්‍ය බවටද මා ඉදිරිපිටද අත්සන් කළ බවද සහතික කරමි.

දිනය

ආයතන ප්‍රධානීයාගේ අත්සන

[රඛර් මුළුව තැබිය යුතුය]

09. විශේෂිත ව්‍යාපාර ප්‍රධානීයාගේ සහතිකය

.....මගතා / මගත්මිය / මෙනෙවිය,
නිලධාරියෙකු වගයෙන් මෙයේ ආයතනයේ සේවය කරන බවත්, අයදුම්පතේ දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මෙම විනාශයට පෙනී සිටීමට ඔහුට / අයට සුදුසුකම් ඇති බවත් සහතික කරමි.

දිනය

විශේෂිත ව්‍යාපාර ප්‍රධානීයාගේ අත්සන

[රඛර් මුළුව තැබිය යාය]